

### Abstract 33

## පහතරට විතු කලාව යුරෝපීය බලපැමට ලක් වූ අයුරු පිළිබඳ විමුණුමක්

ඒ. ඩී. සී. ප්‍රනාන්ද,

(ගාස්තුවේදී (විශේෂ) තෙවන වසර - බොද්ධ සංජ්ජාතිය),  
*udarachinthaka019@gmail.com*

මෙරට විතු කලාවේ සන්ධිස්ථානයක් ලෙස මහනුවර යුගයේ විතු කලාව සුවිශේෂ වන්නේ එතෙක් පැවැති ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් ඔස්සේ යුගයට ආවේණික ලක්ෂණ ඉස්මතු කරමින් විතු ඇදීම නිසා ය. මහනුවර යුගයට ආවේණික ලක්ෂණ සඳහා කිහිපයම් ආකාරයක යුරෝපීය බලපැමක් ලැබේ තිබීම ද විශේෂ කරුණකි. ලංකාවේ අනෙකුත් යුග හා සසදන විට මහනුවර යුගය සුවිශේෂ අවධියක් වීමට මෙකි යුරෝපීය බලපැම ඉවහල් වේ. යුරෝපීයයන්ගෙන් මෙරට කලාව ලැබූ ආහාසය කෙබඳ ද? එය විතු කලාවේ උන්නතියට හෝ අවනතියට කෙසේ බලපැමේ ද? වෙනස් වූ අංග කවරේ ද? අලුතින් එකතු වූ හා ඉවත් වූ අංග කවරේ ද? යනැදි පැතිකඩි රාඛියක් අනාවරණය කර ගත යුතුව පවතී. දොඩ්න්දුවේ ගෙලබීම්බාරාමය හා මුල්කිරිගල පුරාණ විභාරය ඇපුරින් මෙම සූම්ප්‍රේෂණය සිදුකිරීමට අපේක්ෂා කෙරේ. මෙරට පාලනය කළ නායකාරු වංශයේ ලක්ෂණ මෙහි දී සාකච්ඡාවට නැගේ. දමිල ශිල්පීන් ලබා ගොඩනැගිලි, විභාර මන්දිර හා ප්‍රතිමා නිරමාණය කිරීම තුළින් ඉන්දිය දුවිඩ ආහාසය පහතරට විතු කලාවට ලැබේ ඇති බව කිව යුතු ය. මෙරටට ආවේණික ලක්ෂණ වෙනුවට යුගයට ආවේණික ලක්ෂණ දැක ගත හැකි වීම නිසා එවකට පැවැති දේශපාලනික, ආගමික, සාමාජිකය හා සංස්කෘතික වට්පිටාව මිට බලපා තිබෙන බව පෙනේ. වර්ණ හාවිතය, රැජි නිරමාණය, අවස්ථා නිරුපණය තුළින් ද විතුවල විශේෂතා දැකිය හැකි ය. බිත්ති මත තිදහස් ආරක්ෂා ඇදි මෙම විතු පැතැලි ස්වරුපයක් ගැනීම ද සැම හිස්තැනක් ම කුමන හෝ විතුයකින් (මල්කම් ලියකම්) අලංකාර කර තිබීම ද මිනිස් හා සන්න්ව් රැජියන්හි පරිමාව ද වර්ණ නිරමාණය කර ගත් අයුරු ද මෙහි දී අවධානයට ලක් වේ. විදේශීය ආධිපත්‍යයට නතු වන කුමන රටක් වූව ද එම විදේශීය ලක්ෂණ උකහා ගන්නා බව සහ ඒ අනුව තම සංස්කෘතිය වෙනස් වන ආකාරය මෙයින් භාෂ්‍යනාගත හැකි වනු ඇත.

ප්‍රමුඛ පද : විතු කලාව, දොඩ්න්දුවේ ගෙලබීම්බාරාමය, මුල්කිරිගල පුරාණ විභාරය, යුරෝපීය, වර්ණ හාවිතය